

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පොලිස් ක්‍රියාමාර්ග අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පොලිස් ආඥා පනතේ 73(4) වගන්තිය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැතිවිට දී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීම ද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරන ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උපවගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතු ය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත්කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේ දී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණයකර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම්කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයාගැනීමේ දී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීමෙන් වැනි හේතු නිසාවන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශකිරීමේ අදහසින් නොවූව ද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතාකරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව්කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේ ද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදාගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමුකළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු ය. කෙසේ වුව ද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන්වීමට හැකි ය.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව්කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම්කර තිබේ ද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත්කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතුකර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනයකර භාවිතාකර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනයේ සුභසාධක වියදම් යටතේ පොලිස්පති නිවේදන RTM 613 අනුව අනුරාධපුර පොලිස් අධිකාරී කොට්ඨාසයේ විෂමත්ද්‍රව්‍ය වැටලීම් වෙනුවෙන් සහභාගී වූ නිලධාරීන්ට සැහැල්ලු අතුරුපස ලබාදීම සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් රු.17,337,800ක අග්‍රිමය ලබාදී තිබුණි. එහෙත් මූල්‍ය ප්‍රකාශන තුළ එය රු.18,259,400ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් රු.921,600ක වෙනසක් නිරීක්ෂණය විය. තව ද, සමාලෝචිත වර්ෂයේ පොලිස් කොට්ඨාශ 15ක් සඳහා එම කාර්ය වෙනුවෙන්ම ගෙවා තිබූ රු.196,042,483ක වියදමට අදාළව මෙහෙයුම් වලට සහභාගී වූ නිලධාරීන් පිළිබඳ විස්තර, සිදු කරනු ලැබූ මෙහෙයුම් සංඛ්‍යාව, අත්අඩංගුවට ගැනීම් විස්තර හා නඩු පැවරීම් විස්තර ඇතුළු තොරතුරු විගණනයට ඉදිරිපත් නොවීම නිසා එම වියදමේ නිවැරදිභාවය සනාථ කර ගැනීමට නොහැකි විය.	අනුරාධපුර කොට්ඨාශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් වෙනුවෙන් සහභාගී වූ නිලධාරීන්ට සැහැල්ලු අතුරුපස ලබාදීම සඳහා රු.18,259,400 ක මුදලක් ලබා දී ඇති අතර, ඉන් රු.6,724,815ක මුදලක් ආපසු එවා ඇත. ඒ අනුව, අනුරාධපුර කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් වෙනුවෙන් සහභාගී වූ නිලධාරීන්ට සැහැල්ලු අතුරුපස ලබාදීමට අදාළ වියදම ලෙස රු.11,534,585ක් ගිණුම්ගත කර ඇති අතර, ඒ පිළිබඳව මූල්‍ය ප්‍රකාශනයේ දක්වා ඇත.	අග්‍රිම ලබාදීම් සහ පියවීම් නිසිපරිදි ගළපා මූල්‍ය ප්‍රකාශනවල සටහන් කළ යුතු ය.

(ආ)	සමාලෝචිත වර්ෂය තුළ දී හෝජනාගාර/බැරැක්ක සහ විවාහක නිලනිවාස ඉදිකිරීම, බෝබුරු ඇල්ල රාජ්‍ය බුද්ධි සේවා නිවස්නය ඉදිකිරීම, බම්බලපිටිය පොලිස් පරීක්ෂක නිවාසය සඳහා ලීබඩු හා ගෘහභාණ්ඩ මිලදීගැනීම සහ පොලිස් ක්‍රීඩා කොට්ඨාසය වෙනුවෙන් කායවර්ධන උපකරණ මිලදීගැනීම සඳහා පිළිවෙලින් රු.620,677,109, රු.7,718,626, රු.7,368,725 සහ රු.20,025,343 ලෙස එකතු වටිනාකම රු.655,789,893ක් දරා තිබූ අතර එම මුළු වියදම මූල්‍ය ප්‍රකාශන තුළ ජංගම නොවන වත්කම් හෝ කෙටිගෙන යන වැඩ ලෙසට වර්ග නොකර සමාලෝචිත වර්ෂයේ අයභාර වියදම් ලෙසට සටහන් කිරීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය සහ ජංගම නොවන වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	හෝජනාගාර/බැරැක්ක සහ විවාහක නිලනිවාස අලුත්වැඩියාව සහ ඉදි කිරීම සඳහා දරා ඇති රු.620,677,109ක මුදලින් ගොඩනැගිලි අලුත්වැඩියාව සඳහා වැය වූ වියදම හැර නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා දැරූ වියදම, බෝබුරුඇල්ල රාජ්‍ය බුද්ධි සේවා නිවස්නය ඉදිකිරීම සඳහා දැරූ රු.7,718,626ක වියදම, බම්බලපිටිය පොලිස් පරීක්ෂක නිවාසය සඳහා දැරූ රු.7,368,725ක වියදම් ලී බඩු සහ ගෘහභාණ්ඩ සහ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට කායවර්ධන උපකරණ මිලදීගැනීමට දැරූ රු.20,025,343ක වියදම ජංගම නොවන වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල සඳහන් කිරීමට 2025 වර්ෂයේ දී කටයුතු කරන බව.	ප්‍රාග්ධන වියදම් ජංගම නොවන වත්කම් ලෙස නිවැරදිව මූල්‍ය ප්‍රකාශනවලට ගත යුතු ය.
(ඇ)	තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවනු ලබන රථවාහන දඩමුදල රු.31,910,800ක් පොලිස් ත්‍යාග අරමුදලේ ආදායම් ලෙස හෝ ලැබිය යුතු ආදායම් ලෙස හඳුනා නොගැනීමෙන් සමාලෝචිත වර්ෂයේ ආදායම සහ ලැබිය යුතු ආදායම් ශේෂය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	2024 දෙසැම්බර් මාසය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලද රථවාහන දඩමුදල් වන රු.64,301,600 හා රු.65,205,800 මුදල්වල එකතුව වන රු.129,507,400 ක මුළු වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල රථවාහන දඩ මුදල් ආදායම තුළ ඇතුළත්කර ඇති බව.	ලැබිය යුතු ආදායම නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගතකිරීම කළ යුතු ය.
(ඈ)	සමාලෝචිත වර්ෂයේ උසාවි දඩමුදලින් ආදායම ගිණුම්ගත කිරීමේදී උසාවි 02කින් රු.483,575ක් වැඩියෙන් ද, තවත් උසාවි 05කින් රු.913,668ක් අඩුවෙන් ද ගිණුම්ගතකර තිබීම හේතුවෙන් ආදායම් ප්‍රකාශනයේ උසාවි දඩමුදල් ආදායම රු.430,093ක් අඩුවෙන් ගිණුම්ගතකර තිබුණි.	ලැබිය යුතු උසාවි දඩමුදල් ගණනය කිරීම පොලිස් කොට්ඨාස කාර්යාල විසින් ලබා දී ඇති වාර්තා අනුව සිදුකර ඇති අතර, කොට්ඨාස වාර්තා හා අධිකරණ වෙක්පත් අතර, වෙනස හේතුවෙන් උසාවි දඩමුදල් වැඩියෙන් සහ කොට්ඨාස වාර්තා හා අධිකරණ වෙක්පත් අතර වෙනස, අධිකරණ මගින් ත්‍යාග අරමුදලට වැරදීමකින් මුදල් බැරකිරීම යනාදිය හේතුවෙන් අඩුවෙන් ගිණුම්ගතකර ඇති බව.	දඩමුදල් ආදායම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතු ය.
(ඉ)	සමාලෝචිත වර්ෂය අවසානයේ ලැබිය යුතු උසාවි දඩමුදල් ආදායම ගිණුම්ගත කිරීමේ දී උසාවි 03කින් රු.9,765,058ක් වැඩියෙන් ද,	ලැබිය යුතු උසාවි දඩ මුදල් ආදායම රු.8,832,140ක් වැඩියෙන්	ලැබිය යුතු උසාවි දඩ මුදල් ආදායම

තවත් උසාවි 04කින් රු.932,918ක් අඩුවෙන් ද, ගිණුම්ගත කිරීම 2025 වර්ෂයේ දී නිවැරදිව ගිණුම්ගත කර තිබීම හේතුවෙන් මූල්‍ය තත්ත්ව නිවැරදි කරන බව. ගිණුම්ගත කිරීම ප්‍රකාශනයේ ලැබිය යුතු උසාවි දඩමුදල් ආදායම කළ යුතු ය. රු.8,832,140ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.

1.5.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

	විෂය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.	අනුරූප වාතර්‍ය වටිනාකම අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	සාමාන්‍ය අග්‍රිම	229,642,000	236,093,430	6,451,430	සාමාන්‍ය අග්‍රිම නිවැරදිව ගිණුම් තබා ඇති බව.	කොට්ඨාස වාර්තා සමග සැසඳීම කළ යුතු ය.
(ආ)	සාමාන්‍ය අග්‍රිම වියදම	209,695,223	216,144,153	6,448,930	සාමාන්‍ය අග්‍රිම වියදම නිවැරදිව ගිණුම් තබා ඇති බව.	කොට්ඨාස වාර්තා සමග සැසඳීම කළ යුතු ය.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

	විෂය	මුදල රු.	නොසැසඳූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	උසාවි දඩමුදල් ආදායම	122,508,386	ශේෂ තහවුරු කිරීමේ ලිපි	උසාවි මගින් ලැබිය යුතු දඩමුදල් වටිනාකම් සනාථ කිරීම් ලබාගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව.	ශේෂ සනාථන නිවැරදිව ලබාදීම සඳහා පද්ධතිය වැඩි දියුණු කළ යුතු ය.
(ආ)	සාමාන්‍ය අග්‍රිම ලබාදීම	199,153,150	ශේෂ තහවුරු කිරීමේ ලිපි	විගණනය සඳහා අවශ්‍ය තොරතුරු හා පැහැදිලි කිරීම් කඩිනමින් ලබාදෙන ලෙස කොට්ඨාස කාර්යාල දැනුවත්කර තිබෙන බව දන්වා ඇත.	ශේෂ සනාථන නිවැරදිව ලබාදීම සඳහා පද්ධතිය වැඩි දියුණු කළ යුතු ය.
(ඇ)	විශේෂ අග්‍රිම	8,000,100	නිලධාරීන් මුදල් ලබාගත් බවට අත්සන් කළ ලේඛන	ශ්‍රීපාද වන්දනා වාරය වෙනුවෙන් රත්නපුර හා හැටන් කොට්ඨාස විසින් කරන ලද වියදම් පිළිබඳ සියලුම ලේඛන රත්නපුර හා හැටන් කොට්ඨාස කාර්යාල තුළ පවතින බව දන්වා ඇත.	ශේෂ සනාථන නිවැරදිව ලබාදීම සඳහා පද්ධතිය වැඩි දියුණු කළ යුතු ය.

1.6 නීතිරීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීතිරීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ 186	ලැබෙන සියලුම මුදල් හැකි තාක් දුරට මුදල් බාර ගැනීමේ නිලධාරියාට ලැබෙන දිනය යටතේම ගිණුම්වලට ඇතුළත් කළ යුතු වුව ද, 2025 ජනවාරි මස ලැබී තිබූ රු.129,724,115ක් මුදල 2024 දෙසැම්බර් මස ලැබීම් ලෙස මුදල් පොත හරකර තිබුණි.	ශුද්ධ වියදම ගිණුම්ගත කළ යුතු බැවින්, 2024 වර්ෂයට අදාළව 2025 වර්ෂයේ දී ලැබීම්, 2024 දෙසැම්බර් මස ලැබීම් ලෙස ගිණුම්ගතකර ඇත. 2025 වර්ෂයේ සිට නිවැරදිව ගිණුම් තැබීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාර කටයුතු කළ යුතු ය.
(ආ)	2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ සංශෝධිත මුදල් රෙගුලාසි අංක 877(2) (ඇ)	මූල්‍ය වර්ෂය අවසන් වී මාස 02ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කළ යුතු වුවත්, පොලිස් ත්‍යාග අරමුදලේ 2024 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2025 මාර්තු 14 දින විගණනයට ඉදිරිපත්කර තිබුණි.	ඉදිරි වර්ෂවල දී නියමිත දිනට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	වක්‍රලේඛ ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු ය.
(ඇ)	රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 1.2.1	බෝඹුරු ඇල්ල ප්‍රදේශයේ රාජ්‍ය බුද්ධි සේවාව සඳහා නවාතැන් ගොඩනැගිල්ලක් ඉදිකිරීම රජයේ විධිමත් ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලබා දී තිබුණි.	රාජ්‍ය බුද්ධි සේවාව සඳහා බෝඹුරු ඇල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම රාජ්‍ය බුද්ධි සේවාව විසින් සිදුකර ඇති අතර, තොරතුරු පසුව ඉදිරිපත් කරන බව.	රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු තෝරාගත යුතු ය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.2,946,877,157ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.4,828,432,640ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.1,881,555,483ක ඌණතාවයක් නිරීක්ෂණය විය. මෙම ඌණතාවයට ස්ථාවර තැන්පතු පොළී ආදායම රු.1,801,372,067ක් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) බෝඹුරු ඇල්ල නිවස්නය ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ ත්‍යාග අරමුදලින් එකතුව රු.29,982,268ක් ගෙවා තිබුණ ද, එම එක් එක් ගෙවීම් අවස්ථාව සඳහා ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු විසින් ඉදිකිරීමේ ප්‍රගතිය දැක්වෙන ප්‍රමාණ සමීක්ෂණ පත්‍රිකා ඉදිරිපත්කර තිබුණ ද, එම වැඩපත්‍රිකා පරිදි වැඩ සහතික කරනු ලැබූ පාර්ශවය තහවුරුකර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා ගෙවීම්වල නිරවද්‍යතාවය තහවුරුකර ගැනීමට නොහැකි විය.	රාජ්‍ය බුද්ධි සේවාවේ බෝඹුරු ඇල්ල නිවස්නය සඳහා වැයකළ මුදලට අදාළ භෞතික ප්‍රගතිය හා මූල්‍ය ප්‍රගතිය රාජ්‍ය බුද්ධි සේවාව මගින් ඉල්ලා ඇති අතර, තොරතුරු ලද පසු විගණනය වෙත ඉදිරිපත් කරන බව.		ගෙවීම් සහතිකකිරීම සඳහා අවශ්‍ය සියලුම උපලේඛන ලබාගත යුතු ය.
(ආ) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සඳහන් ගෙවිය යුතු විශේෂ ත්‍යාග රු.137,243,278ක ශේෂය සඳහා, උපලේඛන ඉදිරිපත්කර තිබුණ ද, එම එක් එක් විශේෂ ගෙවීමට අදාළ කාරණය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු එම උපලේඛනයේ සඳහන්කර නොකිරීම නිසා එහි නිරවද්‍යතාවය තහවුරුකර ගැනීමට නොහැකි විය.	මූල්‍ය ප්‍රකාශනවල උපලේඛන 05 යටතේ දක්වා ඇති ලේඛනයේ එක් එක් ගෙවීමට අදාළ කාරණය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව තොරතුරු විගණනය වෙත ඉදිරිපත්කර තිබෙන බව.		ගෙවීම්වලට අදාළ සියලුම විස්තරාත්මක උපලේඛන විගණනයට ඉදිරිපත්කළ යුතු ය.
(ඇ) රු.14,071,238ක පිරිවැයක් දරමින් කඩවත පොලිස් ස්ථානයේ තනිකඩ හට නිවාසය ඉදිකිරීම ප්‍රසම්පාදන අදියර 05ක් යටතේ සිදුකර තිබුණු අතර, ඒ සෑම අවස්ථාවකදීම ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) ලියාපදිංචි නොවූ කොන්ත්‍රාත්කරුවෙකුට ව්‍යාපෘතිය පිරිනමා තිබුණි. එමෙන්ම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වූ මූලික පිරිවැය ඇස්තමේන්තුව ප්‍රසම්පාදන අස්ථිත්වය විසින් පිළියෙල කළ යුතු වුවත්, කොන්ත්‍රාත්කරු විසින්ම පිළියෙලකර තිබුණි.	කඩවත පොලිස් ස්ථානයේ තනිකඩ හා නිවාසය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාසයෙන් තොරතුරු ලබාගෙන විගණනය වෙත ඉදිරිපත් කරන බව.		ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ මගපෙන්වීම් ප්‍රකාරව ඉදිකිරීම් අදියරයක් සඳහා වෙන වෙනම ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගත යුතු අතර, පිරිවැය ඇස්තමේන්තුව ප්‍රසම්පාදන අස්ථිත්වය පිළියෙලකළ යුතු ය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා විගණන නිරීක්ෂණය

	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) උසාවි මගින් පොලිස් ත්‍යාග අරමුදලට මුදල් එවීමේ දී 2024 දෙසැම්බර් 31 දිනට මාස 03කට වඩා ප්‍රමාදයන් සහිතව උසාවි 07ක් විසින් ලබාදිය යුතු මුදල රු.8,002,295ක් විය. මේ අනුව දීර්ඝ කාලප්‍රමාදයක් සහිතව ත්‍යාග අරමුදලට ආදායම් රැස්කිරීම තුළින්, මුදල් රෙගුලාසි 128(2) (ඉ) හා (ඊ) අනුව කටයුතුකර නොතිබුණි.	උසාවි දඩමුදල් පොලිස් ත්‍යාග අරමුදල වෙත ප්‍රමාදයකින් තොරව ගෙන්වාගැනීම සඳහා කටයුතු කරන බව.	අදාළ වර්ෂය තුළම රැස්කිරීමට කටයුතු කළ යුතු ය.
(ආ) 2024 දෙසැම්බර් 31 දිනට පිළියෙළකර තිබූ පොලිස් ත්‍යාග අරමුදලේ බැංකු සැසඳුම් ප්‍රකාශයට අනුව එදිනට හඳුනානොගත් ලැබීම් ලෙස අවස්ථා 14කට අදාළව රු.2,199,692ක ශේෂයක් සඳහන්කර තිබුණි. එම ශේෂය තුළ 2023 වර්ෂයට අදාළ අවස්ථා 04ක රු.66,018ක ශේෂයක් වසරකට වැඩි කාලයක් හඳුනානොගත් ලැබීම් ලෙස දක්වා තිබුණ ද, එම ලැබීම් නිවැරදිව හඳුනාගැනීමට කටයුතුකර නොතිබුණි.	බැංකු ප්‍රකාශයේ හඳුනානොගත් ලැබීම් ගැලපීම් කිරීමට කටයුතු කරන බව.	හඳුනානොගත් ලැබීම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතු ය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ඇස්තමේන්තුගත අයවැය සමග තථ්‍ය අගයන් සැසඳීමේ දී මුළු ආදායම සියයට 28කින් වර්ධනය වී තිබූ අතර, මුළු වියදම සියයට 38කින් පහත වැටී තිබීම හේතුවෙන් අතිරික්තය වැඩිවීම සියයට 1,744ක් වී තිබුණි. සමාලෝචිත වර්ෂයේ ආදායම් ඇස්තමේන්තු සකස්කිරීමේ දී ඉතිරිකිරීමේ ගිණුමේ පොළී ආදායම අයවැය ඇස්තමේන්තුවට ඇතුළත්කර නොතිබුණි. එමෙන්ම විශේෂ ත්‍යාග වියදම් වටිනාකම ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට 88කින් අඩුවීම ද, රථවාහන ත්‍යාග වියදම වටිනාකම ඇස්තමේන්තුගත වියදමට වඩා සියයට 64කින් අඩුවීම සහ විනෝද ත්‍යාග අග්‍රිම වියදම ඇස්තමේන්තුගත වියදමට වඩා සියයට 24කින් අඩුවීම ද සිදුව තිබුණු අතර, ත්‍යාග අරමුදල් අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදනයෙන් කිසිදු මුදලක් උපයෝජනයකර නොතිබුණි. එමෙන්ම තනිකඩ හටනිවසේන හා බැරැක්ක නිවාස ඉදිකිරීමේ වියදම ඇස්තමේන්තුගත වියදමට වඩා සියයට 38ක් අඩු වී තිබුණි. 2024 වර්ෂය සඳහා මෙවැනි විචල්‍යතාවයන් පැවතීම තුළින් අයවැය පාලනකාරකයක් ලෙස භාවිතාකර නොතිබූ බව නිරීක්ෂණය විය.	පොලිස් ත්‍යාග අරමුදලේ ආදායම් හා වියදම් ඇස්තමේන්තු සකස්කිරීමේ දී විචල්‍යතාවයන් අවමවන පරිදි කටයුතු කරන බව.	අයවැය පිළියෙලකිරීමේ දී වඩාත් තාත්ත්විකව පිළියෙලකිරීම හා අයවැයට අනුරූපව කටයුතු කළ යුතු ය.